

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක: 03/2010

මගේ අංකය :- සිඵල්පස්/අන්තර් උසස්/V
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
අමාත්‍යාංශය
2010.04.21

සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්,
දෙපාර්තමේන්තු ප්‍රධානීන්,
දිස්ත්‍රික් ලේකම්වරුන්,
ප්‍රාදේශීය ලේකම්වරු,

**ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාව අනුව පුස්තකාලයාධිපති සේවයේ
II පන්තියට/ I පන්තියට හා විශේෂ පන්තියට විභාගයක් නොපවත්වා උසස් කිරීම.**

2009 සැප්තැම්බර් 24 දිනැති අංක 1620/22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10:2:2 , 10:3:2 සහ 10:4 ඡේද යටතේ අන්තර්කාලීන විධිවිධාන අනුව උසස් කිරීම සඳහා පහත සුදුසුකම් ලබන ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවයේ පුස්තකාලයාධිපතිවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

02. II පන්තියට උසස් කිරීම සඳහා සුදුසුකම්

- (i) ශ්‍රී ලංකා පුස්තකාල සේවා සංගමයේ මධ්‍ය පරීක්ෂණය සමත්ව තිබීම.
හෝ
- (ii) ශ්‍රී ලංකාව තුළ පිලිගත් විශ්ව විද්‍යාලයක පුස්තකාල විද්‍යා හා ලේඛකත්ව වෘත්තීය දෙවන සහතිකය ලබා තිබීම.
හෝ
- (iii) විශ්ව විද්‍යාලයකින් ලබාගත් පුස්තකාල විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමා සහතිකය තිබීම.
සහ
- (iv) ජාතික පුස්තකාල සේවා මණ්ඩලය මගින් පිලිගත් පුස්තකාලයක III ශ්‍රේණියේ පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස වසර 10ක සතුටුදයක සක්‍රීය සේවා කාලයක් සපුරා තිබීම.
සහ
- (v) 1997.08.01 දින සිට ක්‍රියාත්මක වන සේවා ව්‍යවස්ථාව අනුව III ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය නියමිත කාල පරිච්ඡේදය තුළ සමත්ව තිබීම.

03. I පන්තියට උසස් කිරීම සඳහා සුදුසුකම්

(i) පිළිගත් රජයේ පුස්තකාලයක II ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයෙකු වශයෙන් වසර 13ක සේවා කාලයක් සපුරා තිබීම.

(ii) ඉහත වසර 13ක සේවා කාලය සම්පූර්ණ කරන දිනට වසර 05ක සතුටුදයක සක්‍රීය සේවා කාලයක් සපුරා තිබීම.

(iii) 1997.08.01 දිනට ක්‍රියාත්මක වූ සේවා ව්‍යවස්ථාව අනුව නියමිත කාල පරිච්ඡේදය තුළ II ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්ව තිබීම

හෝ

(iv) ශ්‍රී ලංකාව තුළ පිළිගත් විශ්ව විද්‍යාලයක පුස්තකාල විද්‍යාවේදී උපාධිය සහ උපාධිය ලැබීමෙන් පසු II ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයෙකු වශයෙන් වර්ෂ 08ක සේවා කාලයක්

හෝ

(v) ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ අවසාන පරීක්ෂණ සහතිකය සහ පිළිගත් පුස්තකාලයක II ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයෙකු ලෙස වර්ෂ 08ක සේවා කාලයක්

හෝ

(vi) ශ්‍රී ලංකාව තුළ පිළිගත් විශ්ව විද්‍යාලයක පුස්තකාල විද්‍යා සහ ප්‍රලේඛන සේවා වෘත්තීය උසස් සහතික පත්‍රය සහ II ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයකු ලෙස වර්ෂ 08ක සේවා කාලයක්

හෝ

(vii) පිළිගත් විශ්ව විද්‍යාලයක ශ්‍රාස්ත්‍රවේදී උපාධිය සහ ශ්‍රී ලංකා පුස්තකාල මණ්ඩලයේ මධ්‍ය පරීක්ෂණය සමත්වීම සහ II ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයෙකු වශයෙන් වර්ෂ 08ක සේවා කාලයක් තිබීම.

සහ

(viii) ඉහත වසර 08ක සේවා කාලය සම්පූර්ණ කරන දිනට පූර්වාසන්න වසර 05ක සතුටුදයක සක්‍රීය සේවා කාලයක් සපුරා තිබීම.

(ix) 1997.08.01 දින සිට ක්‍රියාත්මක සේවා ව්‍යවස්ථාවට අනුව නියමිත කාල පරිච්ඡේදය තුළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්ව තිබීම.

04. විශේෂ පන්තියට උසස් කිරීම

(i) 1997.08.01 දින සිට ක්‍රියාත්මක වූ සේවා ව්‍යවස්ථාවට අනුව දැනට අධි ශ්‍රේණියේ සිටින නිලධාරීන් විශේෂ පන්තියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

(ii) 1997.08.01 දින සිට නව සේවා ව්‍යවස්ථාවට අනුව අන්තර්කාලය අවසන්වන දින තෙක් (2012.09.01 දක්වා) විශේෂ පන්තියේ නව දුරටත් පවත්නා පුරප්පාඩු සඳහා එම කාලය තුළ සේවයේ යෙදී සිටි සහ පූර්වාසන්න වසර 05ක සතුටුදයක සේවා කාලයක් ඇති I ශ්‍රේණියේ


පුස්තකාලයාධිපතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවය මත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් කරන නිර්දේශ මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් උසස්වීම් කරනු ලැබේ.

05. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයට අයත් උසස්වීමට සුදුසුකම් ලබන සියළුම නිලධාරීන් මේ සමග අමුණා ඇති ආදර්ශ අකෘති පත්‍රය අනුව සකස්කරගත් අයදුම්පත්‍ර නම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඉදිරිපත් කළ යුතුය. දෙපාර්තමේන්තු ප්‍රධානීන් අයදුම්පතේ දක්වා ඇති විස්තර නිවැරදි බවට සහතික කර අයදුම්කරුගේ උප්පැන්න සහතිකය, පත්වීම් ලිපිය, ස්ථිර කිරීමේ ලිපිය, උසස්වීම් ලිපිය, අධ්‍යාපන සහතික සහ සුදුසුකම් සනාථ කරන අනෙකුත් සහතිකවල සහතික පිටපත්ද සමග නම අමාත්‍යාංශ ලේකම්ගේද නිර්දේශයන් සහිතව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.

06. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2010.05.31 වේ.

07. 2009.09.24 දිනැති අංක 1620/22 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නව සේවා ව්‍යවස්ථාවේ 9:2:2:1 විධිවිධාන යටතේ අන්තර්ග්‍රහණය වන නිලධාරීන්ටද ඉහත අනුව උසස්වීම් ලැබීමට හිමිකම් ඇත.

08. කරුණාකර මෙහි සඳහන් කරුණු අදාළ නිලධාරීන්ට දැනගැනීමට සලස්වන්න.



ඩී.දිසානායක

ලේකම්,

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ

කටයුතු අමාත්‍යාංශය

ආදර්ශ අයදුම්පත්‍රය

2009.09.24 දිනැති අංක 1620/22 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාවේ 10 ඡේදයේ අන්තර්කාලීන විධිවිධාන අනුව පුස්තකාලයාධිපති සේවයේ

II/I/විශේෂ පත්තියට උසස් කිරීමේ අයදුම්පත්‍රය

- 01. සේවා ස්ථානය
 - i අමාත්‍යාංශය :-
 - ii දෙපාර්තමේන්තුව :-
 - iii උප කාර්යාලය :-

- 02. පත්වීම් ලිපියේ දැක්වෙන පරිදි නිලධාරියාගේ/ නිලධාරීන්ගේ නම :-
..... මයා/මිය/මෙනවිය

- 03. නම වෙනස් කර ඇත්නම් සංශෝධිත නම :-

- 04. උපන් දිනය :-
2010.05.31 දිනට වයස :- අවු මාස දින

- 05. ස්ථීර පෞද්ගලික ලිපිනය :-

- 06. පුස්තකාලයාධිපති තනතුරට මූලික පත්වූ දිනය :-

- 07. i පත්වීම් ලිපියේ අංකය :-
ii පත්වීම් දිනය :-

- 08. ඔබ සේවයේ ස්ථීර කර තිබේද? :- ඔව්/නැත

- 09. දැනට සිටින ශ්‍රේණිය :- III/ II/ I/අධි
 - i III ශ්‍රේණියට පත්වූ දිනය සහ එදිනට සේවා කාලය :-
 - ii II ශ්‍රේණියට පත්වූ දිනය සහ එදිනට සේවා කාලය :-
 - iii I ශ්‍රේණියට පත්වූ දිනය සහ එදිනට සේවා කාලය :-
 - iv අධි ශ්‍රේණියට පත්වූ දිනය සහ එදිනට සේවා කාලය :-

- 10. අධ්‍යාපන සුදුසුකම් :-
i
.....
.....

- ii
-
-
- iii
-
-
- iv
-
-
- v
-
-

11. 1997.08.01 දින සිට ක්‍රියාත්මක වූ සේවා ව්‍යවස්ථාව යටතේ ඔබ ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයට අන්තර්ග්‍රහණය වී සිටියේද?
ඔව්/නැත

(i) අන්තර්ග්‍රහණය වී සිටියේනම් අන්තර්ග්‍රහණ ලිපියේ අංකය සහ දිනය :-
සිඵල්පස්/...../.....(ජ)/V දිනය :-

(ii) අන්තර්ග්‍රහණය වී නොසිටියේනම් ඔබ 2009.09.02 දින සිට ක්‍රියාත්මක
නව පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාවේ 9:2:2 අනුව අන්තර්ග්‍රහණය
වීමට මනාපය ප්‍රකාශ කර අන්තර්ග්‍රහණය වී ඇතිද ?
ඔව් / නැත

12. උසස් කිරීම සඳහා ඉල්ලනු ලබන පත්තිය :-
II පත්තිය / I පත්තිය / විශේෂ පත්තිය
(අදාළ නොවන පත්ති කපා දමන්න)

13. උසස් කිරීම සඳහා ඉල්ලනු ලබන පත්තියට අදාළව 2009.09.02 දින සිට
ක්‍රියාත්මක සේවා ව්‍යවස්ථාවේ 10:2:2 , 10:3:2 සහ 10:4 ඡේදවලට අනුව
සපුරා ඇති සුදුසුකම් :-

- i
-
-
- ii
-
-

iii

 iv

 v

(සහතික ඡායා පිටපත් අමුණන්න)

14. පුස්තකාලයාධිපති සේවයේ වර්තමාන පන්තියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්වීද? ඔව් / නැත

(සමත් කිරීමේ ලිපියේ සහතික පිටපත් අමුණන්න)

15.
 අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ/කාර්යාලයේ පුස්තකාලයාධිපති
 (ශ්‍රේණිය) වශයෙන් සේවය කරන
 (සම්පූර්ණ නම) වන
 මා විසින් ඉහතින් සඳහන් කර ඇති සියළුම තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්
 2009.09.24 දිනැති අංක 1620/22 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත
 ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාවේ 10:2:2 / 10:3:2 / 10:4
 වගන්ති (අදාළ නොවන වගන්ති කපා දමන්න) ප්‍රකාරව II පන්තියට/I
 පන්තියට/විශේෂ පන්තියට (අදාළ නොවන පන්ති කපා දමන්න) උසස්වීමට
 සුදුසුකම් ලබන බවත් ප්‍රකාශ කරමි.

දිනය :-
 නිලධාරියාගේ අත්සන

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය

..... අමාත්‍යාංශයේ/
 දෙපාර්තමේන්තුවේ/කාර්යාලයේ ශ්‍රේණියේ පුස්තකාලයාධිපති තනතුරක්
 දරන
 මයා/මිය/මෙනවිය II/I/විශේෂ පන්තියට උසස්වීම සඳහා ඉදිරිපත් කර ඇති
 අයදුම්පත්‍රයේ 1 සිට 14 දක්වා වූ තොරතුරු ඔහුගේ/ඇයගේ පෞද්ගලික ලිපිගොනුව
 අනුව නිවැරදි බව සහතික කරමි. මෙම නිලධාරියා/නිලධාරීන් සම්බන්ධයෙන් පහත
 සඳහන් තොරතුරු ඉදිරිපත් කරමි.

I. සේවා කාලය තුළ ලබාගෙන ඇති අඩවැටුප්/වැටුප් රහිත නිවාඩු විස්තර :-
.....
.....

II. උසස්වීම ඉල්ලනු ලබන දිනට නිලධාරියාගේ/නිලධාරීන්ගේ ගේ ඒකාබද්ධ පුස්තකාලයාධිපතිවරයෙක් වශයෙන් සේවය කළ සම්පූර්ණ සේවා කාලය :-
.....

III. පත්තියට උසස් කරන ලෙස ඉල්ලනු ලබන දිනට III/II/I පත්තියේ සේවය කර ඇති සේවා කාලය :-
.....

IV. උසස් කිරීමට පූර්වාසන්න වසර 05ක සේවා කාලය තුළ සියළුම වැටුප් වර්ධක උපයාගෙන සතුටුදායක සක්‍රීය සේවා කාලයක් තිබේද යන වග :-
.....

V. නිලධාරියාට/නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේද? (තිබේ නම් විස්තර සඳහන් කරන්න)
.....
.....

VI. අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධානියාගේ නිර්දේශය :-
..... දින සිට මෙම නිලධාරියා/නිලධාරීන්ගේ II/I/විශේෂ පත්තියට උසස් කිරීම නිර්දේශ කරමි. / නොකරමි.

දිනය :- දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන :-
නම :-
තනතුර :-
නිල මුද්‍රාව

අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය

දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ඉහතින් සඳහන් කර ඇති නිර්දේශය මවිසින්ද නිර්දේශ කරමි.

දිනය :- අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන :-
නිල මුද්‍රාව